



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2089/20 - 2018 සැප්තැම්බර් මස 18 වැනි අගනරුවාදා - 2018.09.18

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2005 අංක 06 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ
2අ වගන්තිය යටතේ පනවනු ලබන නියමය

2005 අංක 06 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වන මම, මෙහි පහත උපලේඛනයේ I වන සහ II වන තීරුවල සංයෝජිත වර්ගීකරණ සංකේත සහ විස්තරයෙහි සඳහන් කරනු ලැබ ඇති භාණ්ඩ ආනයනය හෝ ආනයනය කර සැපයීම මත, එම උපලේඛනයේ III වන තීරුවේ ඊට අනුරූපීව සඳහන් කර ඇති නිශ්චිත අනු ප්‍රමාණය අනුව එකතු කළ අගය මත බදු ගෙවිය යුතු බව මෙම නියමය මගින් ප්‍රකාශයට පත් කරමි.

2018 සැප්තැම්බර් මස 18 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ය.

මංගල සමරවීර,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය.

උපලේඛනය

I සංයෝජිත වර්ගීකරණ සංකේතය අංකය	II විස්තරය	III බදු අනුප්‍රමාණය
17.01	සහ තත්ත්වයේ ඇති උක් හෝ බිටි සිනි සහ රසායනිකව පවිත්‍ර සුක්‍රෝස් එකතු කරන ලද රස කාරක හෝ වර්ණක අඩංගු නොවූ ශුද්ධ නොකළ සිනි	
1701.12	බිටි සිනි	0%
1701.13	උක් සිනි	0%
1701.14	අනෙකුත් උක් සිනි	0%
1701.91	එකතු කරන ලද රස කාරක හෝ වර්ණක අඩංගු අනෙකුත්	
1701.91.10	සිනි	0%
1701.91.90	අනෙකුත්	0%
1701.99	අනෙකුත්	
1701.99.10	සුදු ස්ඵටිකකෘත උක් සිනි	0%
1701.99.20	සුදු ස්ඵටිකකෘත බිටි සිනි	0%
1701.99.30	අනෙකුත් සිනි	0%
1701.99.90	අනෙකුත්	0%

